

හපුතලේ ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට හපුතලේ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවයමෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරුකිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ගිණුම්කරණ ඇස්තමේන්තුවල, සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ඉකුත් වර්ෂයේ කර්මාන්ත ණය හිමි උණ වෙන් කිරීම් රු.11,098,282ක් සමාලෝචිත වර්ෂයේ ප්‍රාග්ධන වැය ලෙස ගිණුම්ගත කර තිබුණි.	එකඟ වෙමි. නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට කර්මාන්ත 8කට අදාළව රු.1,495,106ක ණය හිමි අධි වෙන්කිරීමක් සිදු කර තිබුණි .	PSDG හා ක්‍රම සම්පාදන මුදල් යටතේ සිදු කළ කර්මාන්ත සඳහා ලබා දුන් ණය හිමි හා ණය ගැති ශේෂයන් තුළ වෙනස පරිපාලන වියදම් ඇතුළත් කිරීම මත සිදු වී ඇති බව.	-එම-
(ඇ) සමාලෝචිත වර්ෂයට අදාළ රු.893,881ක කර්මාන්ත ණය හිමියන් දෙවරක් ගිණුම්ගත කර තිබුණි.	එකඟ වෙමි. නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ඈ) ප්‍රාදේශීය සංවර්ධන සහයක ව්‍යාපෘතියේ ප්‍රතිපාදන යටතේ ඉදි කළ ගොඩනැගිලි ප්‍රාග්ධනික කිරීමේ දී ප්‍රාග්ධන යෙදවුමට ආදායමින් දායක වීමේ ගිණුමේ ශේෂය රු.650,500 කින් වැඩියෙන් දක්වා තිබුණි.	-එම-	-එම-.
(ඉ) සමාලෝචිත වර්ෂය තුළ මිලදී ගෙන තිබුණු රු.126,096ක් වූ ජල මෝටරය හා හෝස් බටය ලී බඩු හා සවි කිරීම් යටතේ ගිණුම්ගත කර තිබුණු අතර, එකතු වටිනාකම රු.490,550 ක් වූ ස්ථාවර වත්කම් අයිතම තුනක් ප්‍රාග්ධනික කර නොතිබුණි.	-එම-	-එම-

- (ඊ) නාගරික සංවර්ධන අධිකාරිය විසින් පනවන එකඟ වෙමි. නිවැරදි කිරීමට ගිණුම් නිවැරදිව ලද රු.192,397ක දඩ මුදල සභාවේ ආදායමක් කටයුතු කරන බව. පිළියෙල කළ යුතුය. ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (උ) බාහිර පාර්ශවයක් විසින් 2012 දෙසැම්බර් 31 ඉදිරියේ දී මූල්‍ය ප්‍රකාශනවල මූල්‍ය ප්‍රකාශන සමඟ දින සිට සභාවට එරෙහිව බණ්ඩාරවෙල දිසා ඇතුලත් කිරීමට කටයුතු අවශ්‍ය සියළු තොරතුරු අධිකරණයේ පනවා තිබූ අංක L-2130 දරණ කරන බව. ඉදිරිපත් කළ යුතුය. නඩුව සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන තුළ අනාවරණය කර නොතිබුණි.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, අනුකූල නොවීම රෙගුලාසි ආදියට යොමුව	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 2018 වර්ෂයෙන් පසු දියුණු කළ දරණ ප්‍රාදේශීය ප්‍රදේශ හඳුනාගෙන වරිපනම් බදු සභා පනත සීමාව පුළුල් කර ගැනීමට කටයුතු 134(2) කර නොතිබුණි. වගන්තිය	වරිපනම් සීමාව පුළුල් කිරීමට අදාළව කටයුතු කිරීම සඳහා උාව පළාත් සභාවේ විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතුව ඇති බව.	විෂය භාර අමාත්‍යවරයාගේ බලතල ආණ්ඩුකාරවරයාට ඇති බැවින්, අනුමැතිය ලබා ගැනීමේ කටයුතු කළ යුතුය.
(ආ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති 193 අයවැය විවලනයන් හා ඊට අදාළ හේතු දැක්වෙන ප්‍රකාශයක් මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කර නොතිබුණි.	2025 ජනවාරි 08 පැවති විගණන හා කළමනාකරණ කමිටුවේ දී වාර්තාව ඉදිරිපත් කරන ලද බව.	මූල්‍ය ප්‍රකාශන සමඟ අවශ්‍ය සියළු තොරතුරු ඉදිරිපත් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ ප්‍රනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.19,541,597 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ප්‍රනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.15,300,108 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභාලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබුණු ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම් , රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	2024			දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	2023			දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		බිල්කළ ආදායම	රැස්කළ ආදායම	රු.			බිල්කළ ආදායම	රැස්කළ ආදායම	රු.	
(i) වරිපනම් බදු	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(ii) කුලී	2,190,375	2,775,600	3,291,387	626,972	2,684,474	2,180,181	2,052,794	1,271,387		
(iii) බලපත්‍ර ගාස්තු	5,190,386	7,435,466	7,390,618	428,405	6,763,336	5,103,876	3,802,143	1,301,733		
(iv) වෙනත් ආදායම්	834,600	834,600	1,128,119	-	777,600	1,495,735	1,495,735	-		
එකතුව	13,168,200	1,176,205	12,158,581	675,392	13,001,300	2,880,072	2,869,410	10,662		
	-----	-----	-----	-----	-----	-----	-----	-----		
	21,383,561	12,221,871	23,968,705	1,730,769	23,226,710	11,659,864	10,220,082	2,583,782		
	=====	=====	=====	=====	=====	=====	=====	=====		

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු උසාවි දඩ රු.1,990,117ක් සහ මුද්දර ගාස්තු රු.18,639,517ක් ගෙන්වාගෙන නොතිබුණි.

අදාළ ආයතන දැනුවත් කිරීම් සිදු කළ අතර උසාවි දඩ හිඟ මුදල් රු.8,935,515ක් හා මුද්දර ගාස්තු රු. 7,032,267ක් අය කර ගෙන ඇති බව.

උසාවි දඩ හා මුද්දර ගාස්තු ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන්, ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත අනුව ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බලතල හා කාර්යයන් ඉටු කිරීම සඳහා අයවැය ලේඛණය මගින් ප්‍රතිපාදන සලසා නොගෙන සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ස්ථාවර තැන්පතු තුළ රු.5,000,000 ක ශේෂයක් රඳවා ගෙන තිබුණි.

අදහස් දක්වා නොමැත.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත අනුව සභා අරමුදල් භාවිතා කර ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බලතල හා කාර්යයන් ඉටු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව පිළියෙල කර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කල ආදායම් හා වියදම් වර්ෂයේ තරා ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 06 ක සියයට 22 සිට සියයට 106 දක්වාද, වියදම් විෂයයන් 07 ක සියයට 12 සිට සියයට 74 දක්වාද විචලනයන් පැවතුණි.	විෂයන් 06 ක සියයට 106 දක්වා ඇස්තමේන්තු කළ ආදායම හා තත්‍ය ආදායම අතර විචලනයන් පැවතීමට හේතු වන්නේ සමාලෝචිත වර්ෂය තුළ හිඟ ආදායම් විශේෂිත වැඩසටහනක් උපයෝගී කර ගනිමින් රැස් කර ගැනීමත්, සභාව සතු ඉඩම් බදු දීම මගින් ලබා ගත් ආදායමත් නිසා බවත්, කාරුණිකව දන්වා සිටින අතර ඉදිරියේදී අයවැය ගත සීමාව තුළදී රැඳෙමින් අයවැය පාලන ඵලදායී ලෙස භාවිතා කිරීමට කටයුතු කරන බව.	අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදා ගත යුතුය.